



විවාහ ලේකම් පොත

REGISTER OF MARRIAGES

(High Reg. P. & S. C. S., T. & E.) 677

විවාහ ලියාපදිංචි කිරීමේ ආදායන නියෝග (112 පරිච්ඡේදය)

විවාහ පதிவு පද්ධතිය (අ.නි. 112)

Marriage Registration Ordinance (Cap. 112)

අංකය
இல. No. } 1253*

කොට්ඨාසය District: **මාතලේ**

විවාහ පகுති Division: **මාතලේ දිස්ත්‍රික්කය**

දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම මාප්පිள்ள පෙණපිள்ள ශ්‍රී ලංකා முழுப் பெயர்களும் Names (in full) of Parties	පුරුෂ පාර්ශ්වය Male Party	ස්ත්‍රී පාර්ශ්වය Female Party
වයස (අවුරුදු ගණන) வயது (வருடக் கணக்கு) Age (in years)	27	27
නිවැසි ස්ථානය சிவில் வெளாசிக நிலைமை Civil Condition	විවාහිත	විවාහිත
කරාකීර්ම නොහොත් රක්ෂාව සහ ජාතිය நிலைவரம் அல்லது தொழிலும் சாதியும் Rank or Profession and Race	විද්‍යාල උපදේශක	විද්‍යාල උපදේශක
පදිංචි ස්ථානය வசிக்குமிடம் Residence	47/2, බලනිකන්ද, මාතලේ, කොළඹ දිස්ත්‍රික්කය	විජය ආනන්දගොල මාවත, මාතලේ, කොළඹ දිස්ත්‍රික්කය
පියාගේ සම්පූර්ණ නම தகப்பனின் முழுப்பெயர் Father's Name (in full)	බණ්ඩාරයේ ජයවර්ධන	බණ්ඩාරයේ ආනන්ද
පියාගේ කරාකීර්ම නොහොත් රක්ෂාව தகப்பனுவரம் நிலைவரம் அல்லது தொழில் Rank or Profession of Father	විද්‍යාල උපදේශක	විද්‍යාල උපදේශක
සහතික පත්‍රය දුන් රෙජිස්ට්‍රාර්ගේ නම සහ කොට්ඨාසය நிதரීசனப் பத்திரம் கொடுத்த பதிவு காரியஸ்தர் பெயரும் பிரிவும் Name and Division of Registrar who issued Certificate	මාතලේ දිස්ත්‍රික්කය	මාතලේ දිස්ත්‍රික්කය
විවාහය සිදුකළ ස්ථානය திருமணம் நிறைவேற்றும் இடம் Place of Solemnization of Marriage	මාතලේ දිස්ත්‍රික්කය, මාතලේ, කොළඹ දිස්ත්‍රික්කය	

වර්ෂ 20 13 ඔක්තෝබර් 20 20 දින මා විසින් (නොහොත් මා දෙපාර්තමේන්තුවේ) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this 20 day of 13 October 2020.

රෙජිස්ට්‍රාර් (නැත්නම්) දේශනාකරු.
பதிவுகாரியஸ்தர் (அல்லது) மரு (காரியத்துக்குத் தக்கபடி).
Registrar (or) Minister (as the case may be).

විවාහය සම්පූර්ණයෙන් සම්පූර්ණ වූ බවට මා විසින් (නොහොත් මා දෙපාර්තමේන්තුවේ) සහතික කරන ලදී.
Marriage was solemnized between us in the presence of

සාක්ෂිකාරයාගේ අත්සන
சாட்சியின் கையொப்பம்
Signature of Witness

සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් කරාකීර්ම සහ පදිංචි ස්ථානය
சாட்சிகளின் முழுப் பெயரும் நிலைவரம் அல்லது தொழிலும் வசிப்பிடமும்
Name in full, Rank or Profession and Residence of Witness

සාක්ෂිකාරයාගේ අත්සන
சாட்சியின் கையொப்பம்
Signature of Witness

සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් කරාකීර්ම සහ පදිංචි ස්ථානය
சாட்சியின் முழுப் பெயரும் நிலைவரம் அல்லது தொழிலும் வசிப்பிடமும்
Name in full, Rank or Profession and Residence of Witness

විවාහ සම්පූර්ණයෙන් සම්පූර්ණ වූ බවට මා විසින් (නොහොත් මා දෙපාර්තමේන්තුවේ) සහතික කරන ලදී.
I certify that the above is a true copy of the Statement No. 34 furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

රෙජිස්ට්‍රාර් (නැත්නම්) දේශනාකරු.
பதிவுகாரியஸ்தர் (அல்லது) மரு.
Registrar (or) Minister

3 ඉහතින් දැක්වෙන විවාහ ලියාපදිංචි කිරීමේ ආදායන නියෝග (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සපයා ඇති
දේශනාකරු විසින් (නොහොත් මා දෙපාර්තමේන්තුවේ) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය දරන වාර්තාවක සැබෑ පිටපතක් බව මම සහතික කරමි.

විවාහය සම්පූර්ණයෙන් සම්පූර්ණ වූ බවට මා විසින් (නොහොත් මා දෙපාර්තමේන්තුවේ) සහතික කරන ලදී.
I certify that the above is a true copy of the Statement No. 34 furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

රෙජිස්ට්‍රාර් (නැත්නම්) දේශනාකරු.
பதிவுகாரியஸ்தர் (அல்லது) மரு.
Registrar (or) Minister

දේශනාකරු විසින් (නොහොත් මා දෙපාර්තමේන්තුවේ) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය දරන වාර්තාවක සැබෑ පිටපතක් බව මම සහතික කරමි.
I certify that the above is a true copy of the Statement No. 34 furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

ඉල්ලුම පත් අංක A 5664
 ඉහත සඳහන් වනුයේ මෙම කාර්යාලයේ
 තැන්පත් කර ඇති විවාහ/ලිපිසැත්කම්/
 මරණ ලේඛණයේ සත්‍ය පිටපතක් වන
 මෙයින් සහතික කරමි.
 දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය
 දඹුල්ල 2012.01.11.01.....
 පිටපත් කරන ලද්දේ: 2/6/5/4/MK
 සසඳන ලද්දේ: 2

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්


එම්. එල්. එම්. ජයවර්ධන
 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,
 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
 දඹුල්ල.